

විශ්‍රාමිකයන්. වැන්දුම් හා අනත්දරු විශ්‍රාමිකාවන් හා යැපෙන දරුවන්ට
තිබහස් ලම්රය බලපෙන සඳහා ඉල්ලම් පත්‍යය

இய்வுதியம் பெறுநர், விதவை அனாதை ஓய்வுதியம் பெறுநர், குழந்தைகள் ஆசியோருக்கு இவைச் சுடைவண்டித் திணைக்கள் விடுமுறை அணைச் சீட்டுக்களுக்கான விண்ணப்பம்

APPLICATION FOR FREE RAILWAY HOLIDAY WARRANTS TO PENSIONERS, WIDOW PENSIONERS AND DEPENDENT CHILDREN

ଶିକ୍ଷାମ ପ୍ରତ୍ୟେକଙ୍କ ଅଧ୍ୟୋ. / ପ୍ରାଚୀ ଏବଂ ପ୍ରାଚୀ / ଲେଖକ ପାଠ୍ୟ ପାଠ୍ୟ ପାଠ୍ୟ / ଲେଖକ / ଦ୍ୱାସାପନ୍ଥ

ஓய்வுதியப் பணிப்பாளர்/விதிவை, அனாதை, ஓய்வுதியச் செயலாளர்/ஆசிரியர் வி.அ.ஓ. செயலாளர்./அரசாங்க அதிபர் }
 To: THE DIRECTOR OF PENSIONS/ SECRETARY, W & O.P./ SECRETARY T.W & O.P./Govt. AGENT

1. විග්‍රාමිකයාගේ/ වැන්දුම් විග්‍රාමිකාවගේ නම

ஓய்வுதியம் பெறுநர்/விதவை ஓய்வுதியம் பெறுநர் பெயர் }
Name of Pensioner/ Widow Pensioner }

2. විශ්වාස වැටුප්/ වැ.නා අ.වි. අකය

ஓய்வுதிய/ வி.அ.ஓ.இல.
Pension/ W.& O.P. No. {.....}

3. විශ්වාම වැටුප් ගෙවන කාර්යාලය, (බැංකුවේ/ තැපැල් කාර්යාලයේ නම හා පිහිටි ස්ථානය

ஓம்புதியம் கொடுக்கப்படும் இடம்: (வன்கியினது/அஞ்சலவைக்குத்தினது) பெயரும் இடமும் }
Place of payment of pension (name and place of Bank/Post Office)

*4. විශ්වාස ගිය දිනය

இளைப்பாறிய திகதி
Date of retirement

*5. විග්‍රාම ලැබු දිනයේදී වාර්ෂික වැටුප

இனைப்பாறும்போது பெற்ற ஆண்டுச் சம்பளம் }
Annual salary at date of retirement

*6. විග්‍රාම ලැබු අවධියෙහි හිමිව තිබු ගෙන් පතිය

இனைப்பாறும்போது எவ்வகுப்புப் பிரயாணத்திற்குமிமையுடையவராக இருந்தீர் என்பதைக் குறிப்பிடுக
State the Class of travel you were entitled to at the date of retirement

*7. ඉල්ලම්කරු අවශ්‍යක ද/ විවාහක ද/ වැන්දූ පුරුෂයෙක් ද? වැන්දූවක් ද/ දික්කතයාද වී හෝ තීක්ෂණුවල වෙන් පිටි ද?

விண்ணப்பகாரர் தனியாளர் / மணமானவரா / மனைவியிழுந்தவரா / விதவையா / சட்டப்படி பிரிந்துள்ளவரா / மனவிலக்குப் பெற்றவரா?

Is the applicant Single/ Married/ Widow/ Widower/ Legally separated/ divorced

*8. හායින්ව/ස්වාමිපුරුෂයා විග්‍රාමිකයෙකු නම :-

கணவன்/மனைவி ஓய்வுதியம் பெறுநராயின் பின்வருவனவற்றைக் குறிப்பிடுக : -

If the spouse is also a pensioner - state :-

(அ) காய்சிலங்கி சீலாப்பூரூபையான் தீவுக்கையை
 (ஆ) கணவனின் / மனைவியின் ஓய்வுத்திய இல.

(a) Pension No. of spouse
(a) ପରେବୀଙ୍କ ଅନ୍ତିମ ଜାହା ସିକୁମ ବିବାହ ଲୋ ଗୋଟିଏ ଅନ୍ତିମ

(ஆ) கணவன் / மனைவி ஒய்வுத்தியம் பெறுமிடம்
 (இ) place where the spouse draws pension

(၇) ပုဂ္ဂန်မြို့၏ အကျဉ်းချုပ်မှု ပေါ်လောင်းရွှေ့ချောင်းများ

(c) Was the spouse eligible to Holiday warrants at the date of retirement

(க)இனைப்பாறும் போது கணவன்/மனைவி எவ்வளவு

(d) What was the Class of travel the spouse was entitled to at the date of retirement

*10. ஹயினீவார்ட்/ ஸ்டீலிமெட்ராஸ் ராஜ் கேவியே நமி, ஒனு/ ஆய் கேவிய கர்ந எபார்த்துமேன்று
கணவன்/ மனைவி அரசாங்க சேவையிலுள்ளாராயின் அவர் பணிபுரியும் தினைக்களத்தைக் குறிப்பிடுக.
If the spouse is in the Public Service, state the Dept. in which the spouse is employed.

11. අවශ්‍ය බලපත්‍ර පිළිබඳ විස්තරය-

தேவைப்படும் ஆணைச்சீட்டுக்களின் விபரங்கள் :-

Particulars of Warrants required -

	<p>විශාමලන් අවධියෙහි හිමි ව හිතු ගෙන් පකිය ඇගෙන්පාරුම් පොතු ඉරිමයපෙත්තිරුන්ත ප්‍රියාණ වගුප්පෙපක් ගුත්ප්පිටුක. State Class of travel entitled to at date of retirement</p>	<p>මෙබ අවශ්‍ය යාමට හා ඒමට හෝ පමණක් දෙන සාමාන්‍ය බලප්‍රායක්ද, යුතු එම දෙකම සාමාන්‍ය බලප්‍රායක්ද? සාතාරණ ඉත්තරේ ස්ට්‍රූ අංළලතු තිරුම්පි වර්තතුවක්කුරිය ස්ට්‍රූ වෙන්ගුමා ගන්පතෙත් ගුත්ප්පිටුක. State whether you require ordinary, single or ordinary return</p>	<p>නිදන/ නිරීක්ෂණ මැදිර පහසුකම් ඉරාන්කබිරුක්කෙ/සියලුවන් එ/ / ඇවතාරුනිප්ප වන් එ/ Sleeperettes/ Sleeping Car/ Observation Car</p>
ඩුමුන්සියා Pensioner			
ස්වාමීපුරුෂයා/ හායීව සෙනෙන් /මධ්‍යාධි Husband/ Wife			
†යැපන දරුවන්ගේ නම් † ජාරිත්තිරුකුම් ණුදුන්හෙතුකෙනින් පෙයාරාක †Names of Dependant children	වයස Age		
1.			
2.			
3.			
4.			
5.			
6.			

..... මුත්‍රිය සේවානය සිට මුත්‍රිය සේවානය දක්වා

.....புகைவண்டி நிலையத்திலிருந்து..... புகைவண்டி நிலையத்திற்கு

From: Station..... *To:* Station.....

வெளிச்செல்லும் பிரயாணத் திகதி }
Date of outward Journey }

அடிப்படை ஒன்று இரண்டாக்கி விடுவது தீர்மானம் பிரயாணத் திகதி
Date of Return Journey

12. මෙම ඉල්ලුම් පත්‍රයෙහි සඳහන් කරුණු තිබුරුදී බවත්, මෙහි සඳහන් අය මගේ යුපෙන්තාන් + වන අතර තිහැස් දුම්රිය හෝ බෙපුවලට හිමිකම් ඇති අය බව අවකචවම සහනික කරමි. මා රෘය යටතේ හෝ පළාත් පාලන ආයතනයක, සය්ප්ලාවක හෝ සේව්‍යේ/ තැවත සේව්‍යේ යොයිවෙතින බව පකාශ කරමි. මෙහි සඳහන් කර ඇති යිම් තොරතුරක් අස්ථිත්‍යයි සොයා ගතහැක් ඇතාගතයේ දී දුම්රිය බෙපුව ඇතිව්‍ය බව මම දනි.

என்னால் மேலே கொடுக்கப்பட்டுள்ள விபரங்கள் சரியானவையென்றும் இவ் விண்ணப்பத்தில் பெயர்கள் குறிப்பிடப்பட்டுள்ள ஆட்கள் புகைவன்டி ஆணைச் சீட்டுக்கு உரித்துடையவர் களென்றும் அவர்கள் என்மீது தங்கியிருப்பவர்களென்றும் உறுதிப்படுத்துகிறேன். அரசாங்கத்தின் கீழ் அல்லது உள்ளராத்கார சபையொன்றின் கீழ் அல்லது அரசாங்கக் கூட்டுத்தாபானமொன்றின் கீழ் பண்புரியவில்லை/ மீனாப்பணிபுரியவில்லை. இதன் கண் கொடுக்கப்பட்டுள்ள தகவல்கள் எவ்வளவும் தவறானவையெனக் காணப்படும் பட்சத்தில், எதிர்காலத்தில் நான் புகைவன்டி ஆணைச் சீட்டுக்களுக்கு அருகத்தையற்றவாலேவன் என்பதை நான் அறிவேன்.

I certify on honour that the particulars furnished by me above are correct and the persons named in this application are entitled to Railway Warrants and that they are † dependant on me. I am not employed/ re-employed under Government, or under any Local Authority or in a Public Corporation. I am aware that I will be deprived of my future Railway Warrants if any informations furnished herein are found incorrect.

ලිපිනය/මුකவරී / Address:

.....
.....

හෙත 11 වන ජේදයේ සඳහන් අයවලුන් විශාලිකයාගේ යුපෙන්තන් බව සහතික කරමි. #

ପାଇଁ ଅମ୍ବ ଇଲାକ୍ କୋଟିଟିଲି କୁରୁପ୍ପଟ ପେଯରକଣେ ଯତ୍ନୀବରିଙ୍କ ହେଲୁପୁଣ୍ୟମ ଭେଗପବରିଲ ତନ୍ତ୍ରକିମ୍ବିନ୍ଦୁପବରିଙ୍କ ଏଣ ଉତ୍ତିପ୍ତପକ୍ଷକିରୋଣ କିମ୍ବା

I certify that the persons named in cage 11 above are dependants of the penisoner. †

ලිපිනය
මුකவරී }
Address
දිනය }
තිකති }
Date

മുൻ്മികരുന്നേ അഭ്യന്തരിയായി
വിന്നന്നപ്പകാരരിന് കൈമൊപ്പമുണ്ട്.

Signature of Applicant.

Signature of Applicant.

வர்கள் என உறுதிப்படி

Digitized by srujanika@gmail.com

ప్రాచీన గుర్తింపులకు మౌలిక లోగిస్టిక్స్

සහතක ක්‍රමනාගේ අතස්න හා තත්ත්වය.
චුවුවින් එක්සත් ප්‍රජාත්‍යාමාත්‍රත්ව නැවතියා

திப்பாகுத்துபவர்ன் கையொப்பமும் தீட்டியிருப்பதை விட்டு

13. විශාලිකයා නිවාඩු කාල දුම්රිය බලපත්‍ර සඳහා කැපැල් මගින් හේ තියෙන්නේ මගින් හේ ඉල්ලුම්කර සිටියි නම් මෙහි පහත විම් තීරයේ නම සඳහන් අයගෙන් කෙනෙකු විනිෂ්පත් පහත පැහැදිලි සෑවනා සැපයිය යුතුයි.

ඉයුතුයියා පෙරුන්ර ආර්ථික මූලයා අල්ලතු ඉරු මුක්වර් මූලයා බිඟුමුත්‍ර ආණෝස්ස්ස්ට්‍රුක්කරු ආණෝස්ස්ස්ට්‍රුක්කරු පැක්කත්තින් ඉරාත්තිල කුරිප්පිට්‍රුස්ස්වර්ක්ස්ල ඉරුවරාල් ක්ෂේම තරපාප්පාත්‍රුස්ස් සාම්බුද්ධියා අභික්ක්ප්පාත්‍රුත් වෙශ්‍යාත්‍රුම්.

If the pensioner applies by post or through an agent for Holiday Warrants the certificate below should be furnished by one of the persons named in the left-hand margin.

සැ.සු. - බලපත්‍රයක් පළමු වරට නිකුත් කරන විට, විශාලිකයාගේ ආදර්ශ අත්ස්න නිවාඩු කාල දුම්රිය බලපත්‍ර ලේඛනයෙහි යොදා ගත හැකි වනු පිළිසි විශාලිකයා පොදුගැලීකම් වෙවන කාර්යාලයට පැමිණිය යුතුය.

කුරිප්පා - මුතල මුත්‍ර ආණෝස්ස්ස්ට්‍රු වුයුණුවාත්තර්ක බිඟුමුත්‍ර ආණෝස්ස්ස්ස්ට්‍රුප්පාත්‍රුවෙට්‍රුල ඉයුතුයියා පෙරුන්රින් මාත්‍රික කෙයාප්පත්තාප පෙරුවාත්තර්කාක, කොටුප්පන් අව්‍යවක්ත්තිර්තු ඉයුතුයියා පෙරුන්ර නොවා වරුත්තල වෙශ්‍යාත්‍රුම්.

Note - For the first issue of a warrant, the pensioner should call over at the Paying Office personally to enable his specimen signature to be obtained on the holiday warrant register.

සාම්දාන විනිශ්චිතයකාරයා අධිකිත්තිභායා, ශේෂ්‍යාධිකරණයේ නිනිජයා ප්‍රසිද්ධ නොතැරිස් කෙනෙකු, බැංකුවක තියෙන්නෙකු හේ කළමනාකරුවකු, වෙද්‍යවරයෙකු හේ රුපියල් 13,000 ව නොවා එරෙහි වූ එරෙහි රුපියල් ලෙන රඟල් සේවකයෙකු හේ විශාල ලැබු අවධිය වාර්ෂික වූ එරෙහි රුපියල් 15,000 ව නොවා රඟල් විශාලිකයෙකු, ප්‍රාදේශීය ආදායම් නිලධාරියෙකු හේ ග්‍රෑම්ප උසාවීයක සහායිවරයෙකු වියින් අත්ස්න කරනු ලැබූ යුතුය.

සහතිකය මේ ඉල්ලුම් පත්‍රය.....

.....මහතා/ මහන්මයා/

මෙන්වය (විශාල වූවූජ් අනුය.....)

වියින් මා ඉදිරියේදී අත්ස්න් කරන දේ වි ප්‍රකාශ කරමි.

.....සහතික කරන අයගේ අත්ස්න.

පදන්වය නාමය:.....

දිනය:

සාම්රිතය්

ඩිංඩිවිස්සාපපම් ගණ මුණ්නිගෙනයිල ඉයුතුයි මිල.....

..... ඉංජය ඉයුතුයියා පෙරුන්රාකිය

තිරු/තිරුමත්/සේල්බ්.....

අව කෙයාප්පමිට් තෙන නාම ඉංජිප්පාත්තුක්රීයන්.

.....ඉංජිප්පාත්තුප්පත්තාපවරින් කෙයාප්පම්

පත්විප්පායා:

තික්ති:

CERTIFICATE

I declare that this application was signed by Mr./Mr./Miss.....

.....
Pension No.....
in my presence.

.....Signature of Attestor.

Designation:.....

Date:.....

To be signed by a Justice of the Peace or Attorney at Law of the Supreme Court, Notary Public, Agent or Manager of a Bank, Doctor or a Government Servant in receipt of a salary of not less than Rs.13,000 per annum or a Government Pensioner whose salary at retirement was not less than Rs.15,000 per annum, A.G.A. or a President of the Rural Court.

14. කරුණකර බලපත්‍ර කැපැල් කරන්න/ රගෙන එන.....
.....මහතා/ මිය/ මෙන්වය අන එවන්න.

.....විශාලිකයාගේ අත්ස්න.

.....අුණෝස්ස්ස්ට්‍රුක්කරු මුක්වර් ආණ්ප්පාත්ක/කොස්ස්වරුම් තිරු/තිරුමත්/සේල්බ්.....

.....මූලයා අනුප්පාත්ක.

.....ඉයුතුයියා පෙරුන්රින් කෙයාප්පම්.

Please post the warrant to the address indicated herein/ Send thorough bearer Mr./Mrs./ Miss.....

.....Signature of Pensioner.

15. හර වැරදි බලන එළිකරුගේ අදහස්
 සෙවක පාර්කුම් එමුතුන්‍යින් කුරිපුවරා
 Remarks of checking Clerk

දැනටමත් ලබාගෙන ඇති බලපත්‍ර ගණන එලවේ පෙරුරුවෙන් ආණෙස්ස්ට්‍රූක්කඩින් එස්ස්සික්කෙ	විග්‍රාමිකය ඉම්පුතියම් පෙරුනාර් Pensioner	විවාහක සහකරු කණවඳී / මගෙන් බු Spouse	යුපෙන්තන් සාර්ථිගුකුම් ඡ්‍යුන්තෙකක් Dependent Children
Number of Warrants already taken			
ලබා ගැනීමට ඇති බලපත්‍ර ගණන පෙරත්තක්කතාකඩුවෙන් ආණෙස්ස්ට්‍රූක්කඩින් එස්ස්සික්කෙ			
Number of Warrants available			

16. විග්‍රාම වැටුප් ගෙවීමේ බලධාරියාගේ නියෝගය
ඉම්පුතියම් කොටුක්කුම් අතිකාරියින් කඟු ගෙවීමේ

දිනය
තික්ති }
Date

ඩිනය
තික්ති }
Date

අත්සන.
කෙකයාප්පම් }
Signature

17. නිකුත් කරන ලද බලපත්‍රවල කාණ්ඩා අංකය
වුද්‍යක්ස්ප්ප්‍රා ආණෙස්ස්ට්‍රූක්කඩින් තොටර් මිල.

Serial Number of Warrants issued

18. නිකුත් කළ දිනය
වුද්‍යක්ස්ය තික්ති }
Date of issue

* මෙම තොරතුරු වැන්දු හා අන්දරු විග්‍රාමිකාවන් විසින් සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවේ.

+ යුපෙන දරුවන් විග්‍රාමිකගෙන් හෝ වැන්දුවගෙන් යුපෙන අව්‍යාහක ගැනැණු දරුවන් සහ වයස ඇවුරුදු 18 ව අඩු පිරිමි දරුවන් අදහස් කරනු ලැබේ. බාල වයස්කාර දරුවන්ගේ නාරකරුවන්ට මෙම අනුග්‍රහය හිමි නොවන බව සැලකුව මැනවී.

13 වැනි වගන්තියේ සඳහන් පුද්ගලයෙකු විසින් සහතික කළ යුතු වේ.

* බිත්තෙක්, අනාභාතක්, ඉම්පුතියම් (ඩී.ඒ.ඉ) / පෙරුනාරාල ඩික්කුක්කඩින් නිරප්පාත්වෙන් යථිල්ලෙ.

+ ඇන්ද්‍රොකක්තීම් කාර, “තංක්සියිරුප්පවර්ක්ස්” එන්ප්පාත්වෙනාර් / ඉම්පුතියම් පෙරුනාරිල අවශ්‍ය බිත්තෙක් තංක්සියිරුක්කුම් මණ්‍යාකාත පෙන් ගුද්‍යතෙකක් මරුතුම්

18 බයතිර්කු මෙර්පාතාත ආණ ගුද්‍යතෙකක් එන බවරාවිලක්කණම ක්‍රජප්පාත්කින් රතු. සිරු ගුද්‍යතෙකක් පාතුකාවලර ඩිස්චූලුකෙක් උරිත්තර්ධවරෙන් අවතානිකප්පාත් වෙන්නුම්.

15 ආම කුට්ටිල කුරිප්පාත්ප්පාත් ඉගුවරාල ඉගුත්ප්පාත්ත්ප්පාත් වෙන්නුම්.

* These cages need not be filled by Widows and Orphans Pensioners (W. & O. P.)

+ Dependents for this purpose are defined as unmarried female children dependent on the pensioner or the widow and made children under the age of 18 years. It should be noted that guardians of minor children will not be entitled to this concession.

To be certified by one of the persons mentioned in cage 13.